

# ඌව පළාත් සභාව

## ආරක්ෂක සේවා සැපයීම සඳහා මිල ගණන් කැඳවීම 2018/2019

01 ඌව පළාත් සභාවට අයත් කාර්යාල සඳහා 2018.09.13 දින සිට 2019.09.12 දින දක්වා පහත දැක්වෙන ප්‍රමාණයන්ගෙන් යුතුව ආරක්ෂක සේවා සැපයීම පිණිස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හා ව්‍යාපාර නාමය යටතේ ලියාපදිංචි වී ඇත්තාවූද සේවක අර්ථ සාධක/ සේවක භාරකාර අරමුදලට දායකවූද හා ආරක්ෂක සේවා සැපයීම සම්බන්ධව අවම වශයෙන් වසර පහක (05) පළපුරුද්දක් ඇත්තාවූද ආයතන වලින් මිල ගණන් කැඳවනු ලැබේ.

02. ආපසු නොගෙවන පෝරම ගාස්තු රු.3500/- ක මුදලක් ගෙවා ප්‍රසම්පාදන පෝරම 2018.07.05 දින සිට 2018.07.26 දින දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 2.30 දක්වා කාර්යාල වේලාවේදී ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයීය ගිණුම් අංශයෙන් ලබා ගත හැකිය.

03. ප්‍රසම්පාදන මිල ගණන් පත් ඉදිරිපත් කිරීමේදී ආපසු ගෙවන ලංසු බැඳුම්කරයක් ලෙස රු. 300,000/- ක් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ මුදල් තැන්පත් කර ලබාගත් රිසිට් පතක් හෝ ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක් මගින් ලබා ගත් ලංසු බැඳුම්කරයක් සමඟ ඉදිරිපත් කළ යුතුවේ.

අවශ්‍ය ආරක්ෂක නියාමක සංඛ්‍යාව			
දිවා		රාත්‍රී පිරිමි	ස්ථාන භාර නිලධාරී
පිරිමි	කාන්තා		
26	02	26	01

**සේවා අවශ්‍යතාවය මත ඉහත සේවක සංඛ්‍යාව වෙනස්විය හැකිය.**

04. නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් යුතුව අදාළ ප්‍රසම්පාදන කමිටුව වෙත 2018.07.30 දින ප.ව. 2.30 ට හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු අතර, ලංසුපත් වල මුල් පිටපත හා අනුපිටපත යනුවෙන් සඳහන් කර වෙන් වෙන්ව කවර දෙකක බහා එම කවර දෙක එක් ලිපි කවරයක බහා, එම ලිපි කවරෙහි ඉහළ වම් කෙළවරේ "ආරක්ෂක සේවා සැපයීම සඳහා මිල ගණන් 2018/2019 ඌව පළාත් සභා සංකීර්ණය" යනුවෙන් සඳහන් කර මුද්‍රා තබා, සභාපති, ප්‍රසම්පාදන කමිටුව, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය, ඌව පළාත් සභාව, බදුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ මෙම කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම සිදුකළ යුතුය. ප්‍රසම්පාදනය පිළිබඳ වැඩි විස්තර හා කොන්දේසි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ දුරකථන අංක 055-2229393 අමතා මෙම කාර්යාලයෙන් හෝ [www.up.gov.lk](http://www.up.gov.lk) වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

05. ප්‍රසම්පාදන මිල කැඳවීමෙන් 2018.07.30 දින ප.ව. 2.30 ට නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේදී විවෘත කරනු ලැබේ. එම අවස්ථාවට ලංසුකරුට හෝ ඔහුගේ බලය ලත් නියෝජිතයෙකුට සහභාගී වීමට අවකාශ ඇත.

06. අසම්පූර්ණව ඉදිරිපත් කරන ලංසුපත් හෝ ප්‍රමාද වී ලැබෙන ලංසුපත් ප්‍රතික්ෂේප කරනු ලබන අතර, ලංසුපත් පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ අයිතිය ප්‍රසම්පාදන මණ්ඩලය සතුවේ.

07. ප්‍රසම්පාදන මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

දිනය 2018.07.03

සභාපති  
ප්‍රසම්පාදන මණ්ඩලය  
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය,  
ඌව පළාත් සභාව,  
බදුල්ල.

